



**රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය**  
**அரசாங்க நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு**  
**Ministry of Public Administration and Management**  
 නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකා. சுதந்திரச் சதுக்கம் கொழும்பு 07 இலங்கை.  
 Independence Square, Colombo 07, Sri Lanka.  
 Website : [www.pubad.gov.lk](http://www.pubad.gov.lk)

දුරකතන  
 தொலைபேசி: (94) 011-2696211-13  
 Telephone

ෆැක්ස්  
 தொலைநகல் (94) 011-2695279  
 Fax

ඊ-මේල්  
 மின்னஞ்சல் [secretary@pubad.gov.lk](mailto:secretary@pubad.gov.lk)  
 E-mail

මගේ අංකය }  
 எனது இல } MPA /IAD/ADM/GA13/FNCT-III  
 My No }

ඔබේ අංකය }  
 உமது இல }  
 Your No }

දිනය }  
 திகதி: } 2018.03.07  
 Date }

අමාත්‍යාංශ ලේකම්වරුන්  
 පළාත් ප්‍රධාන ලේකම්වරුන්  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්  
 රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්

**“මිහිකත හෝරාව (Earth Hour) 2018”**  
**2018 මාර්තු මස 24 වන සෙනසුරාදා දින පස්වරු 8.30 සිට පස්වරු 9.30 දක්වා**

මිනිසාගේ සෘජු හෝ වක්‍රාකාර ක්‍රියාකාරකම් නිසා පරිසරයට නිකුත් වන හරිතාගාර වායු විමෝචනය වැඩිවෙමින් පවතින අතර මේ හේතුව නිසා අද වන විට මුළු ලෝකයම දේශගුණ විපර්යාසයන්ට මුහුණ දෙමින් සිටී. මිහිකතේ ජීවයේ පැවැත්මට තර්ජනයක්ව පවතින මෙම හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ලෝක නායකයන්ගේ අවධානය යොමු කරනු පිණිස 2017 මාර්තු මස 31 වන දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් මිලියන 2.2 පමණ පිරිසක් විදුලි පහන් නිවා දමා පැයක කාලයක් අඳුරේ ගත කරන ලදී. එදින එය මිහිකත හෝරාව (Earth Hour) ලෙසින් නම් කරනු ලැබ ඇති අතර මිහිකත හෝරාව ගෝලීයව සැමරීම සංවිධානය කිරීම World Wide Fund for nature (WWF) ආයතනය මගින් සිදු කරනු ලබයි.

02. ජෛව විවිධත්ව සම්මුතියෙහි අරමුණු වඩාත් සාර්ථකව ඉටු කිරීම සඳහා 2010 පැවති පාර්ශ්වකාර රාජ්‍යයන්ගේ සැසිවාරයේ දී හඳුන්වා දුන් ජෛව විවිධත්ව අයිටි ඉලක්ක 20 න් පළමු ඉලක්කය වන “අවම වශයෙන් 2020 වන විටත් ජෛව විවිධත්වයෙහි වටිනාකම් පිළිබඳව සහ එය සංරක්ෂණය සහ තිරසර ලෙස භාවිත කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම” යන්න සාක්ෂාත් කර ගැනීමට සාමූහික උත්සාහයක් දැරීම මීට වසරකට පෙර ජෛව විවිධත්ව සම්මුතියේ ලේකම් කාර්යාලය හා WWF ආයතනය එකඟතාවයකට පැමිණෙන ලදී. තව ද බිම් මට්ටමේ සිට විශාල ජනතාවක් සම්බන්ධ වන මිහිකත හෝරා පරිසර වැඩසටහන පදනම් කර ගනිමින් කැපී පෙනෙන හා නව්‍ය වූ ජෛව විවිධත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් 2018 – 2020 වසර තුනෙහි ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත.

03. ඒ අනුව ජෛව විවිධත්ව සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව ද මේ සමඟ අත්වැල් බැඳගැනීමේ වගකීමට බැඳී සිටින අතර සම්මුතියේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වශයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට මිහිකත හෝරාව සැමරීම සඳහා ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත. වර්තමානයේ සිදුවන ජෛව විවිධත්ව හානියට දේශගුණ විපර්යාසයන්ද එක් හේතුවක් වන බව සමස්ත ලෝකයම පිලිගන්නා කරුණකි. ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල මට්ටමක පවතින අප රටෙහි ජෛව විවිධත්වය ද මෙමගින් තර්ජනයට මුහුණ දෙමින් සිටී.

04. ඒ අනුව 2018 මාර්තු 24 දින රාත්‍රී 8.30 සිට 9.30 දක්වා නම් කර ඇති මිහිකත හෝරා සැමරීම සමඟ දිවයිනේ සියළුම අමාත්‍යාංශ රාජ්‍ය ආයතන මෙන්ම මිලියන 1.3 ක් වූ රාජ්‍ය සේවකයින් ස්වේච්ඡාවෙන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වේ. එබැවින් ජාතික මට්ටමෙන් අනවශ්‍ය විදුලි පරිභෝජනය අවම කිරීමේ දීර්ඝකාලීන වැඩසටහනක් සඳහා මූලික පියවරක් ලෙස ඉහත පැයක කාලය තුළ ඔබ ආයතනයේ අත්‍යවශ්‍ය නොවන විදුලි පහන් නිවා දමා එම අවස්ථාව සංකේතවත් කිරීමට දායක වන මෙන් ඉල්ලා සිටින අතර ඔබ ආයතනයෙහි සියළුම රාජ්‍ය සේවකයන්ගේ ස්වේච්ඡා දායකත්වය ලබා ගැනීම සඳහා දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  
 ජේ. ජේ. රත්නසිරි  
 ලේකම්  
 රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය